

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තල් සංවර්ධන මණ්ඩලයේ (“මණ්ඩලය”) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, වියාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිතීන්ට අනුකූල නොවීම

	අදාළ ප්‍රමිතියට අනුකූල නොවීමට යොමුව	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(i)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිය 01 හි 48 වැනි ඡේදය ප්‍රකාරව SLPSAS විසින් අවශ්‍ය හෝ අවසර ලබා දී ඇත්නම් මිස වත්කම් සහ බැරකම් සහ ආදායම් සහ වියදම් එකිනෙකකට පියවීම නොකළ යුතුය. කෙසේ වෙතත්, රුපියල් 727,828 වෙළඳ ණය ගැතියන් රුපියල් 10,611,589 ක් වූ වෙළඳ ණයහිමියන්ට එරෙහිව කපාහැර තිබූ අතර ඉතිරිය රුපියල් 9,883,761ක් ණයහිමි ශේෂය ලෙස දක්වා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ ණය ගැතියන් සහ වෙළඳ ණය හිමියන් රුපියල් 727,828 කින් අවතක්සේරු වී තිබුණි.	ඉදිරියේදී ශේෂ ඉදිරිපත් කරනු ලැබේ.		ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත අංක 01 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිය 01 හි 48 වැනි ඡේදය ප්‍රකාරව SLPSAS විසින් අවශ්‍ය හෝ අවසර ලබා දී ඇත්නම් මිස වත්කම් සහ බැරකම් සහ ආදායම් සහ වියදම් එකිනෙකකට පියවීම නොකළ යුතුය. කෙසේ වෙතත්, එකතුව රුපියල් 5,552,153 ක් වූ ණය ශේෂයන් 02 ක් මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු වෙළඳ ණය ශේෂයන්ට එරෙහිව කපා හැර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ ලැබිය යුතු සහ වෙළඳ ගෙවිය යුතු මුදල් රුපියල් 5,552,153 කින් අඩුවෙන් සටහන් වී තිබුණි.	ඉදිරියේදී ශේෂ ඉදිරිපත් කරනු ලැබේ.		ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත අංක 01 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(iii)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 65 වැනි ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය. කෙසේ වෙතත්, මෙම විධිවිධානයට පටහැනිව භාවිතා කළ හැකි තත්වයේ පැවතුණු රුපියල් 105,028,848ක සම්පූර්ණයෙන් ක්ෂය වූ වත්කම් තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු සඳහා අඛණ්ඩව භාවිතා කර තිබුණි.	මණ්ඩලයේ අනුමැතිය සමඟ එම වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමට අප සැලසුම් කර ඇති අතර 2024 වර්ෂයේදී ගිණුම්වලට ගැළපීම් කරනු ලැබේ.		ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත අංක 07 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(iv)	සමාලෝචිත වර්ෂය තුළ ලැබුණු රුපියල් 62,500,000 රජයේ ප්‍රදානය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති 11 අනුව මූල්‍ය ප්‍රකාශන තුළ ගැළපීම් කර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.		ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත අංක 11 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(v)	2022 දෙසැම්බර් 31 දිනට අරමුදල් ව්‍යාපෘති වියදම් පෙර වසරේ ක්‍රමක්ෂගත කර ඇති අතර එය සමාලෝචිත වර්ෂයේදී රුපියල් 46,906,684 ලෙස පූර්ව වර්ෂයේ ගැළපීම් යටතේ ගැළපීම් කර ඇත. කෙසේ වෙතත්, එය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ	අදහස් දක්වා නොමැත		ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිත අංක 03 ප්‍රකාරව කටයුතු කළ යුතුය.

ගිණුම්කරණ ප්‍රමිතිය 03 ප්‍රකාරව අතීතයට බලපාන පරිදි ගැලපීම්කර තිබුණි.

**1.5.2 ගිණුම්කරන අඩුපාඩු**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(i) වැරදි ගණනය කිරීම් හේතුවෙන් වර්ෂය සඳහා පාරිතෝෂික ප්‍රතිපාදන රු.1,515,028 කින් වැඩියෙන් දක්වා තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 දෙසැම්බර් 31 වන දිනට පාරිතෝෂික ප්‍රතිපාදන සහ සමාලෝචිත වර්ෂය සඳහා පාරිතෝෂික වියදම් ද එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2023 වර්ෂයේදී වැරදි නිවැරදි කරනු ලැබේ.		පාරිතෝෂික ප්‍රතිපාදන සහ පාරිතෝෂික වියදම් වැඩිපුර ප්‍රකාශ කිරීමකින් තොරව මූල්‍ය ප්‍රකාශනයේ දැක්විය යුතුය.
(ii) පෙර වර්ෂයේ ගැලපීම් රුපියල් 65,947,747ක් හිමිකම් වෙනස්වීම් ප්‍රකාශයේ දේපල ප්‍රත්‍යාගණනය මත ඇති වූ ලාභයක් ලෙස වැරදි ලෙස දක්වා තිබුණි.	අදහස් දක්වා නොමැත		මූල්‍ය ප්‍රකාශනයේ නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.
(iii) සමාලෝචිත වර්ෂයේ සහ පෙර වර්ෂයන්වලදී ලැබුණු ප්‍රාග්ධන ප්‍රදාන රුපියල් 888,915,614 ක් වැරදි ලෙස මණ්ඩලයේ ප්‍රාග්ධනය ලෙස ගිණුම්ගතකර තිබුණි. මේ හේතුවෙන් ක්‍රමක්ෂය වියදම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	අදහස් දක්වා නොමැත		මූල්‍ය ප්‍රකාශනයේ නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.

**1.5.3 නොසැසඳුනු පාලන ගිණුම් හා වාර්තා**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශන සහ ඊට අදාළ උපකාරක ලියවිලි සහ උපලේඛන අතර අයිතම හතරකට අදාළව රුපියල් 270,606,433 ක වෙනසක් නිරීක්ෂණය විය.	ඉදිරි වර්ෂයේදී මූලාශ්‍ර ලේඛන ඉදිරිපත් කිරීමට කරනු ලැබේ.	ලේඛන කටයුතු	සියලුම ශේෂයන් ගිණුම් සමඟ සංසන්දනය කිරීමට කටයුතුකළ යුතුය.

**1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
රුපියල් 35,336,480 ක ශේෂයන්හි පැවැත්ම සහ නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා විගණනයට ලේඛනගත සාක්ෂි සපයා නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට කරනු ලැබේ.	කටයුතු	විගණනය සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

**1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

**1.6.1 ලැබිය යුතු ගිණුම්**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
2022 දෙසැම්බර් 31 දිනට වසර 07කට වැඩි කාලයක් හිඟව තිබූ රුපියල් 9,747,265 ක් වූ වෙළෙඳ ලැබිය යුතු ශේෂ යටතේ ඇතුළත් වෙළෙඳ ණයගැති ශේෂ 10 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	2022 වර්ෂයේ සිට ණය ලෙස ණයගැතියාගේ කොටසින් හැරීමට ආරම්භකර ඇත.	ඇති ශේෂයෙන් කපා	හිඟ අයකර පිළියම් යුතුය. ශේෂයන් ගැනීමට යෙදිය යුතුය.

**1.6.2 ගෙවිය යුතු ගිණුම්**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
2022 දෙසැම්බර් 31 දිනට වසර 02කට වැඩි කාලයක් නොපියවමින් තිබූ වෙළෙඳ සහ අනෙකුත් ගෙවිය යුතු ශේෂයන් යටතේ වූ රුපියල් 3,492,775 ක ණයහිමි ශේෂ 06 ක් පියවීමට කටයුතු කර නොතිබුණි.	අරමුදල් ලබා ගැනීමේ හැකියාව මත කල් ශේෂයන් ගෙවීමට කරමින් සිටින්නෙමු.	ලබා ගැනීමේ ඉකුත් වූ කටයුතු	ගෙවීම් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵලය**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.24,786,100 හි ඌනතාවයක් වූ අතර පෙර වර්ෂයේ අනුරූප ඌනතාවය රුපියල් 33,538,883 ක් වූ බැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු.8,752,783 ක වර්ධනයක් නිරීක්ෂණය විය. විකුණුම් සහ බෙදා හැරීම හා නිෂ්පාදන වියදම් අඩු වීම වර්ධනයට හේතු විය.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
මණ්ඩලයට අයත් සහ 2017 නොවැම්බර් 24 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ඉඩමක් තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන තුළ ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම්වල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි. තවද දීර්ඝ කාලීනව භාවිත වන ඉඩම් 8 ක අයිතිය පැවරීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණි.	අදාළ සම්බන්ධීකාරකවරුන් කටයුතු සිදුකරමින් පවතී.	දිස්ත්‍රික් හරහා	මණ්ඩලයට සියලු අගයකර කළ යුතුය. අයත් වත්කම් ගිණුම්ගත කළ යුතුය.

**3.2 අරමුදල් උන උපයෝජනය**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
රුපියල් 805,000 ක් වටිනා පැස්ටරීකරණ යන්ත්‍රයක් සහ 2018 ට පෙර මිලදී ගත් ඔටෝ ක්ලේව් යන්ත්‍රයක් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ නිෂ්කාර්යව පවතින බව නිරීක්ෂණය විය.	බෝතල් කළ රා නිෂ්පාදනය සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරනු ලැබේ.		වත්කම් ඵලදායී ලෙස භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

**3.3 වාහන සමූහය කළමනාකරණය**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
2022 වර්ෂය සඳහා වාහන 32 ක දෛනික ධාවන සටහන් පත්‍ර විගණනයට ලබා දී නොතිබුණි.	විගණනය සඳහා දෛනික වාහන ධාවන සටහන් පත්‍ර ඉදිරිපත් කිරීමට කළමනාකාරීත්වය වහාම තීරණය කළ අතර අනාගතයේදී වරදක් සිදු නොවන බවට වග බලා ගනු ලැබේ.		දෛනික වාහන ධාවන සටහන් පත්‍ර නියමිත වේලාවට ඉදිරිපත් කළ යුතුය.

**4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය**

**4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

විගණන නිරීක්ෂනය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශන සහ වාර්ෂික වාර්තාවේ කෙටුම්පත මුදල් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා වූ මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන දින 219ක ප්‍රමාදයක් සමඟ 2023 ඔක්තෝබර් 05 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර වාර්ෂික වාර්තාවේ කෙටුම්පත 2023 නොවැම්බර් 17 දින තෙක් ඉදිරිපත් කර නොතිබුණි.	නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමාද විය. අනාගතයේදී නියමිත වේලාවට ඉදිරිපත් කරනු ලැබේ.		මූල්‍ය ප්‍රකාශන සහ වාර්ෂික වාර්තාවේ කෙටුම්පත නියමිත වේලාවට ඉදිරිපත් කළ යුතුය.